

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය පිළිබඳ ආයතනයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුලින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනය මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස් නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේදී වටිනාකම රු.9,742,217 ක් වූ වත්කම් වර්ග 6 ක් අපහරණය කිරීමේදී යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ සහ පරිගණක උපකරණ ගිණුම්වලට අදාළ ක්ෂය වෙන්කිරීම් අගයන් නිවැරදිව හඳුනා නොගෙන වත්කම්වල වටිනාකම අභිබවා වටිනාකම රු.9,752,017 ක් ක්ෂය වෙන්කිරීම් ගිණුමෙන් ඉවත්කර තිබුණි.	අදාළ ගිණුම් නිවැරදි කිරීමට උපදෙස් ලබා දුන් බව.	ගිණුම්කරණ ප්‍රමිති හා ප්‍රතිපත්ති ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) ශබ්ද විකාශන පද්ධතිය ප්‍රත්‍යාගණනයේදී යොදන ලද සාවද්‍ය සටහනක් හේතුවෙන් වත්කමෙහි ආරම්භක සම්ප්‍රවේන ක්ෂය වටිනාකම රු.1,572,798 ඉක්මවා රු.161,849 ක හර ශේෂයක් හා ලී බඩු උපකරණ ගිණුමෙහි ප්‍රත්‍යාගණනයෙන් පසු අගය රු.798,956 ක බැර ශේෂයක් ලෙස දක්වා තිබුණු අතර, වත්කම් ප්‍රත්‍යාගණන ලාභය ගණනය කිරීමේදී වත්කමෙහි පවතින පිරිවැයෙන් සම්ප්‍රවේන ක්ෂය අගය අඩුකර ප්‍රත්‍යාගණනය කරන ලද වටිනාකම හා සැසඳීමෙන් ලාභය ගණනය කළ යුතු වුවද, ක්ෂය වෙන්කිරීම් ගිණුම්වල අගයන් නිවැරදිව ගැලපීමෙන් තොරව වත්කම්වල ප්‍රත්‍යාගණනය කරන ලද අගයන්ගේ එකතුව වූ රු.2,491,800 ක් ප්‍රත්‍යාගණන ලාභය ලෙස මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණි.	ලේපර් ගිණුම් නිරීක්ෂණයට ඉදිරිපත් කර ඇති බව.	-එම-

(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 01 ප්‍රකාරව උපචිත පදනම මත ගිණුම් පිළියෙළ කිරීමේදී ගනුදෙනු හා සිද්ධීන් ඒවා සිදු වන අවස්ථාවේදී හඳුනාගෙන ගිණුම් තැබීම සිදුකළ යුතු වුවද, ආයතනයේ ඩිජිටල් ගාස්තු සඳහා වූ ආදායම ප්‍රවර්ධන වර්ෂයට හා ඉදිරි වර්ෂය සඳහා එසේ හඳුනාගෙන ගිණුම්ගත කර නොතිබුණි. ඉදිරි වර්ෂය වෙනුවෙන් අවස්ථා 09 කදී ලද රු. 1,488,000ක් වූ ආදායම එසේ හඳුනා ගැනීමෙන් තොරව ප්‍රවර්ධන වර්ෂයේ ඩිජිටල් ගාස්තු ආදායම ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.	රුපියල් 380,750 ක් පමණ 2024 ගිණුම් වර්ෂයට ගත් ආදායම් ලෙස ගිණුම් නිවැරදි කිරීමට උපදෙස් දුන් බව හා 2024 වර්ෂයට අදාළ මුදල පමණක් ගණනය කර ගිණුම්වලින් ගැලපීමට සටහන් කර ගත් බව.	-එම-
--	--	-------------

(ඇ) මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙළ කිරීමේදී අතිරික්තයට කරන ලද පෙර වර්ෂයේ ගැලපුම් ලෙස රු. 10,133,328ක අගයක් අඩු කර පෙන්වා ඇති නමුත්, මෙම අගය තුළ මුදල් ගලා ඒමක් හෝ ගලා යාමක් නිරීක්ෂණය නොවීය.	ශුද්ධ ලාභය පාදක කරගෙන මුදල් ප්‍රවාහ ප්‍රකාශ සෑදීමේ දී අදාළ පෙර වර්ෂ ගැලපුම වන මිලියන 10 ක මුදල් ගලා යාමක් සිදු නොවුනත් එය ශුද්ධ ලාභයට ගැලපිය යුතු අතර එම නිසා පැහැදිලි කිරීම් අනුව ආයතනයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය නිවැරදි කරන බව.	-එම-
---	---	-------------

(ඉ) ආයතනයෙන් ඉවත්ව ගිය සේවකයෙකු වෙත ගෙවන ලද රු.164,790 ක් වූ පාරිතෝෂික මුදල පාරිතෝෂික වෙන්කිරීමේ ගිණුමෙන් ඉවත් නොකිරීම සහ සමාලෝචිත වර්ෂයේ පාරිතෝෂික වෙන්කිරීම් වටිනාකම රු.137,368 ක් වැඩිපුර දක්වා තිබීම හේතුවෙන් පාරිතෝෂික වෙන්කිරීම් ගිණුමෙහි රු.302,158 ක වටිනාකමක් වැඩියෙන් දක්වා තිබුණි.	නිවැරදි කිරීමට කටයුතු කරන බව.	-එම-
--	--------------------------------------	-------------

(ඊ) සමාලෝචිත වර්ෂයට අදාළ එක් ස්ථාවර තැන්පතුක පොලී ආදායම රු.674,604ක් අඩුවෙන්ද, තවත් ස්ථාවර තැන්පතුකට අදාළ පොලී ආදායම රු.50,535 ක් වැඩියෙන්ද දක්වා තිබූ අතර, සමාලෝචිත වර්ෂයට අදාළ ස්ථාවර තැන්පතුක රු.688,882 ක් වූ පොලී ආදායම මූල්‍ය ප්‍රකාශන වල දක්වා නොතිබුණි. සමාලෝචිත වර්ෂයේදී කල්පිරීමට ලක්නොවන ස්ථාවර තැන්පතු 02 ක ශුද්ධ පොලී වටිනාකම රු.343,477 ක් ලැබිය යුතු පොලී ලෙස දැක්වීමෙන් තොරව නැවත ආයෝජන වටිනාකමක් ලෙස දක්වා තිබුණි.	-එම-	නිවැරදි ආදායම ගණනය කර ගිණුම් තැබිය යුතුය.
--	-------------	--

- (උ) වර්ෂයේ ණයගැති ශේෂය තුළ අවස්ථා 12කදී ආයතනවලින් ඉදිරියට කළ ගෙවීම් ලෙස ලැබී තිබූ රු.305,150ක මුදල ගිණුම් තුළ බැර අගයක් ලෙසට සටහන් කර තිබුණි.
- වර්ෂයේ ණයගැති ශේෂය තුළ අවස්ථා 12කදී ආයතනවලින් හා ප්‍රතිපත්ති ප්‍රකාරව ඉදිරියට කළ ගෙවීම් ලෙස ලැබී තිබූ රු.305,150ක මුදල ගිණුම් තුළ බැර අගයක් ලෙසට සටහන් කර තිබූ බව.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2023 දෙසැම්බර් 11 දිනැති අංක 04/2023 දරන පොදු ව්‍යාපාර වක්‍රලේඛය.	කාර්යමණ්ඩලය සඳහා ප්‍රසාද දීමනා / දිරි දීමනා ගෙවීමට පෙර 2023 වර්ෂයේ (පෙර වර්ෂයේ) ලාභයෙන් %30ක මුදලක් භාණ්ඩාගාරයට ප්‍රේෂණය කළ යුතු වුවද, වක්‍රලේඛ විධිවිධාන වලට අනුගත වීමෙන් තොරව රු.3,000,000ක් පමණක් ප්‍රේෂණය කර ප්‍රසාද දීමනා ගෙවීම් කර තිබූ අතර මූල්‍ය ප්‍රකාශනවල භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු රු.12,082,434ක් අනාවරණය කර නොතිබුණි.	2025 වර්ෂයේ දී නව අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා අංක මගින් මේ වන විටත් මිලියන පහක මුදලක් භාණ්ඩාගාරය වෙත ප්‍රේෂණය කර ඇත. ඉතිරි මුදල වන මිලියන හතක මුදල 2025 දෙසැම්බර් මස 31 දිනට ප්‍රථම වර්ෂයේ උපයන ලද ආදායමෙන් ගෙවීමට කටයුතු කරන බව.	වක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) 2009 අංක 38 දරන ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය පිළිබඳ ආයතන පනතේ (1) 20 උපවගන්තිය	අමාත්‍යවරයා විසින් පනතේ විධිවිධාන යටතේ ආයතනයේ කර්තව්‍ය කිසිවක් හෝ ඒ සියල්ල කරගෙනයාමේ කාර්යය සඳහා සහ පනතේ මූලධර්මවලට බලාත්මකභාවයක් ලබාදීමේ කාර්යය සඳහා නියෝග සාදනු ලැබිය හැකි වුවත් එම නියෝග සාදා නොතිබුණි.	මේ සඳහා මූලික අවශ්‍යතාවයක් වන ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ප්‍රතිපත්තිය සකස් කර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර කමිකරු සංවිධානයේ සම්මුතීන් වන C187 සහ C155 ට අදාළ මූලික කටයුතු කරමින් සිටින බව.	පනතේ අරමුණු ඉටුකර ගැනීම සඳහා කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.58,948,153 අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.50,274,779 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.8,673,374 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට මෙහෙයුම් ආදායම වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස් නිර්දේශය
(අ) ක්‍රියාකාරී සැලැස්ම අනුව මාර්ගස්ථ ක්‍රමයට පැවැත්වීමට සැලැස්ම කරන ලද වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය පදනම් පාඨමාලා 330න් 107ක් පමණක් සිදු කර තිබුණි.	වෘත්තීය සුරක්ෂිතතා විෂය පාසල් සිසුන් හට නව විෂයක් වන අතර 2024 වර්ෂයේ සිසුන් මේ සඳහා ලබා ගැනීම ඉලක්කගත ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි වී ඇති බව.	සැලැස්ම කළ පරිදි අදාළ පාඨමාලා පැවැත්වීමට කටයුතු කළ යුතුය.
(ආ) පාරිසරික පරීක්ෂණ වැඩසටහන් (Environmental Monitoring) 3,750ක් සිදු කිරීමට සැලැස්ම කළද 3,172ක් පමණක් සිදු කර තිබුණි.	2024 වර්ෂයේ දී ඉලක්කගත මූල්‍ය ප්‍රගතිය ක්‍රියාකාරී සැලැස්මට අනුව සිදු වූව ද සත්‍ය ලෙස ළඟා කර ගෙන ඇති ඉලක්කය 18,820,000 කි. එබැවින් පාරිසරික මිනුම් සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ඇති බව.	-එම-

3.2 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස් නිර්දේශය
ආයතනයේ අනුමත කාර්යමණ්ඩල තනතුරුවලින් පුරප්පාඩුව පවතින ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 05ක් එනම් අධ්‍යක්ෂ (සෞඛ්‍ය හා සනීපාරක්ෂක), අධ්‍යක්ෂ (සුරක්ෂිතතා), සහකාර අධ්‍යක්ෂ (සෞඛ්‍ය), සහකාර අධ්‍යක්ෂ (සනීපාරක්ෂක) යන තනතුරු හා ආයතනයේ ප්‍රධාන විධායක තනතුර වන අධ්‍යක්ෂ ජනරාල් තනතුර ද කොන්ත්‍රාත් පදනමට පත්කර තිබුණු අතර මේ හේතුවෙන් ආයතනයේ කාර්යසාධනය කෙරෙහි අහිතකර අන්දමින් බලපෑ හැකි බව විගණනයේදී නිරීක්ෂණය විය.	සියළු තනතුරු සඳහා කැබිනට් පත්‍රිකා අංක අමප/25/0855/802/004- අනුමැතිය හා 2025 ජූනි 23 පැවති අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබී ඇති බැවින් බඳවා ගැනීමේ කටයුතු කඩිනමින් සිදුකරන බව.	පුරප්පාඩු කඩිනමින් කළමනාකරණය කිරීමට කටයුතු කළ යුතුය.